



ප්‍රවෘත්ති නිවේදනය

වී සංඛ්‍යාති - 2017 යල කන්තය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය

දුරකථන: 011-2147464

ෆැක්ස් : 011-2147463

පසුගිය වර්ෂයේ (2017) යල කන්තය සඳහා වී වගාව පිළිබඳ සංඛ්‍යාති ප්‍රකාශයට පත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා විසින් 2017 යල කන්තයට අදාළව ශ්‍රී ලංකාවේ සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 909,321 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව සඳහන් කරන ලදී. වැඩිම වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 186,647 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සමස්ත වී නිෂ්පාදනයෙන් 21% කි. ඉන් පසුව වැඩිම වී නිෂ්පාදනය ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 173,595 ක් (19%) සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 97,050 ක් (11%) වාර්තා වේ.

2016 යල කන්තයේ වී නිෂ්පාදනය සමඟ සංසන්දනය කරන විට 2017 යල කන්තයේ සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 608,071 කින් එනම් 40% ක පහත වැටීමකි. 2017 වසරේ යල කන්තයේදී ඇති වූ වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් වී වගාව සඳහා ප්‍රමාණවත් ජල පහසුකම් නොලැබී යාමත්, ඒ හේතුවෙන් වී වගා කරන ලද බිම් ප්‍රමාණයේ අඩු වීමක් දක්නට ලැබීමත්, අපේක්ෂිත සාමාන්‍ය වී අස්වැන්නට වඩා අඩු සාමාන්‍ය වී අස්වැන්නක් ලැබීමත් මෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවලින් වී වගාවේ අස්වනු හානි ද සැලකිය යුතු මට්ටමකින් වාර්තා වීමද මෙලෙස වී නිෂ්පාදනය පහත වැටීමට හේතු විය හැකිය.

2017 යල කන්තයේ ශ්‍රී ලංකාවේ වී වගා කරන ලද මුළු කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 249,123 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මින් හෙක්ටයාර් 176,965 ක ප්‍රමාණයක් (71%) මහවාරි ක්‍රමය යටතේ ද හෙක්ටයාර් 42,537 ක ප්‍රමාණයක් (17%) සුළචාරි ක්‍රමය යටතේ ද හෙක්ටයාර් 29,621 ක ප්‍රමාණයක් (12%) වර්ෂාපෝෂිත ක්‍රමය යටතේ ද වාර්තා වේ. මෙම කන්තයේ වැඩිම බිම් ප්‍රමාණයක් වී වගා කර ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය හෙක්ටයාර් 46,302 කි. එය ශ්‍රී ලංකාවේ වී වගා කරන ලද මුළු කුඹුරු බිම් ප්‍රමාණයෙන් 19%ක් වේ. ඉන් අනතුරුව වැඩිම බිම් ප්‍රමාණයක් වී වගා කර ඇති දිස්ත්‍රික්ක ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 40,882 ක ද මඩකලපුව දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 24,211 ක ද වී වගා කරන ලද බවට වාර්තා වී ඇති අතර එය මෙම කන්තයේදී ශ්‍රී ලංකාවේ වී වගා කරන ලද මුළු කුඹුරු බිම් ප්‍රමාණයෙන් පිළිවෙලින් 16% ක් හා 10% ක් වේ.

ශ්‍රී ලංකාවේ 2017 යල කන්තයේ අස්වැන්න නෙලා ගත් දළ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 236,479 කි. එය වසරක ලද දළ බිම් ප්‍රමාණයෙන් 95% ක් වේ. වසරක ලද දළ බිම් ප්‍රමාණයම පාහේ අස්වැන්න නෙලා ගත් දිස්ත්‍රික්ක ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය,ලඩවලව කෘෂිකාර්මික කලාපය සහ මන්නාරම දිස්ත්‍රික්කය හඳුනාගෙන ඇත. එම දිස්ත්‍රික්කවලින් අස්වනු හානි වාර්තා නොවේ. වසරක ලද දළ බිම් ප්‍රමාණයෙන් අස්වැන්න නෙලා ගත් බිම් ප්‍රමාණය අවම ලෙස සඳහන් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ වන අතර එම අගය 40% කි. පැවති නියං කාලගුණික තත්ත්වය හේතු කොට ගෙන වී වගාව සඳහා

ප්‍රමාණවත් ජල පහසුකම් නොලැබී යෑම නිසා සාපේක්ෂව ඉහළ අස්වනු හානියක් වාර්තා වීම මෙයට හේතු වූවා විය හැකිය.

තවද 2017 වර්ෂයේ යල කන්නය සඳහා ඇස්තමේන්තු කරන ලද සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාර් එකකට කිලෝග්‍රෑම් 4,291 කි. වැඩිම සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාර් එකකට කිලෝග්‍රෑම් 5,770 ක් ලෙස උඩවලව කෘෂිකාර්මික කලාපයෙන් වාර්තා වේ.

වී සංඛ්‍යාති පිළිබඳ වැඩිදුර තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ([www.statistics.gov.lk](http://www.statistics.gov.lk)) ඇතුළත් කර ඇත.

ආචාර්ය ඒ.ජේ.සතරසිංහ,  
අධ්‍යක්ෂ ජනරාල්,  
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව,  
දුරකථන අංකය 011-2147020.